

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය
කොළඹ

පුවත්පත් නිවේදනය

ඉන්දියාවේ G20 සභාපතිත්වය - නිල ලාංඡනය සහ තේමාව එළි දැක්වීම

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මේ වන විට ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 17වන G20 සමුළුව සඳහා එක් වී සිටියි. එතුමා අද දින ආහාර සහ බලශක්ති සුරක්ෂිතතා සැසිය ඇමතිය. එතුමා අනෙකුත් ප්‍රධාන සැසියන් වන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ සැසිය සහ සෞඛ්‍ය පිළිබඳ සැසිය සඳහා ද සහභාගී වනු ඇත. සමාජික උලෙළේ දී ඉන්දුනීසියානු ජනාධිපතිතුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යතුමාට G20 සභාපතිත්වය පිරිනමනු ඇත. ඉන්දියාව නිල වශයෙන් G20 සභාපතිත්වය 2022 දෙසැම්බර් 01 වන දින සිට භාරගනු ඇති අතර 2023 නොවැම්බර් 30 දක්වා සභාපතිත්වය උසුළනු ඇත.

2. 2022 නොවැම්බර් 8 වන දින අග්‍රාමාත්‍යතුමා ඉන්දියාවේ G20 සභාපතිත්වයේ නිල ලාංඡනය, තේමාව සහ වෙබ් අඩවිය එළි දැක්වීය. G20 සභාපතිත්වයේ තේමාව වන "වාසුධායිව කුටුම්භකම්" හෙවත් "එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක්" යන්න පෞරාණික සංස්කෘත ග්‍රන්ථයක් වන මහා උපනිෂද් ඇසුරින් ගන්නා ලද්දකි. මෙම තේමාව සියලු ජීවයේ එනම් මිනිස්, සත්ව, ශාක සහ වෙනත් ක්ෂුද්‍ර ජීව කොටස් හි අගය සහ පෘථිවිය මත සහ පුළුල් විශ්වය තුළ ඒවායේ අන්තර් සම්බන්ධතාවය පිළිබිඹු කරයි. එසේම එය වඩා පිරිසිදු, වඩා හරිත සහ නිල්වත් අනාගතයක් උදෙසා ගෝලීය වශයෙන් පරිවර්තනය වෙනස්කම් වෙත මඟ පාදන පුද්ගල ජීවන විලාසිතා මෙන්ම ජාතික සංවර්ධනය යන මට්ටමෙන් පාරිසරික වශයෙන් තිරසාර, වගකීමක් සහිත තේරීම් හා සබැඳි "පරිසරය සඳහා ජීවන විලාසිතාව" (Lifestyle for Environment - LIFE) යන සංකල්පය ද මතුකර දක්වයි.

3. G20 නිල ලාංඡනය ඉන්දියානු ජාතික ධජයේ තැඹිලි, සුදු සහ කොළ යන විචිත්‍ර වර්ණයන්ගෙන් ද නිල් පැහැයෙන් ද සමන්විත වේ. අභියෝග මැද වර්ධනය පිළිබිඹු කරන ඉන්දියාවේ ජාතික පුෂ්පය වන නෙළුම් මල පෘථිවි ගෝලය සමඟින් යොදා ඇත. පෘථිවි ගෝලය ස්වභාව ධර්මය හා පරිපූර්ණ වශයෙන් සුසංයෝගී වන ජීවිතය සඳහා ඉන්දියාවේ පෘථිවි හිතකාමී ප්‍රවේශය පිළිබිඹු කරයි. G20 ලාංඡනයට පහළින් "භාරත්" යන වචනය දේවනාගරි අකුරින් දක්වා ඇත.

4. නිල ලාංඡනය සහ තේමාව ඉන්දියාවේ G20 සභාපතිත්වයේ කේන්ද්‍රීය අවධානය පැහැදිලිව සහ ශක්තිමත්ව ගෙන හැර දක්වයි. G20 සභාපතිත්වය සඳහා ඉන්දියා අනන්‍යතාවයකින් යුත් ප්‍රවේශය මෙම අභියෝගාත්මක කාලයේදී අවට පරිසර පද්ධතිය සමඟ සුසංයෝගයෙන් ජීවත් වීම සහ ලොව සෑමට තිරසාර, සාකලය, වගකීම් සහගත සහ සැවොම ඇතුළත් වන අයුරින් සාධාරණ සහ සමාන වර්ධනය ළඟා කරගැනීම අවධාරණය කරයි.

5. G20 සභාපතිත්වය අන්තර්ජාතික වැදගත්කමකින් යුත් වැදගත් ගැටළු පිළිබඳ ගෝලීය න්‍යාය පත්‍රයට දයකත්වය ලබා දීමට ඉන්දියාවට අවස්ථාවක් හිමි කර දේ. එසේම ඉන්දියාවේ G20 සභාපතිත්වය 2022 අගෝස්තු 15වන දින 75වන නිදහස් දින සංවත්සරයෙන් ඇරඹී 2047 වර්ෂයේ සියවන නිදහස් දිනය දක්වා වන වසර 25ක "අමිරිත්කාලේ" කාලය ඇරඹීම ද සනිටුහන් කරයි. මෙය මානුෂවාදී ප්‍රවේශයක් කේන්ද්‍ර කරගත් අනාගතවාදී, සෞභාග්‍යමත්, සැවොම ඇතුළත් වන සහ සංවර්ධිත සමාජයක් උදෙසා යන ගමනකි.

6. G20 සභාපති ධූරය හොඳවන කාලය තුළ ඉන්දියාව රට පුරා විවිධ ස්ථානයන්හි විවිධ ක්ෂේත්‍රයන් 32කට අදාළ හමු 200ක් පමණ පවත්වනු ඇත. G20 රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 9-10 නව දිල්ලියේ දී පැවැත්වෙනු ඇත. බංග්ලාදේශය, ඊජිප්තුව, මොරිෂස්, නෙදර්ලන්තය, නයිජීරියාව, සිංගප්පූරුව, ස්පාඤ්ඤය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 'ආරාධිත රටවල්' ලෙස ආරාධනා ලබනු ඇත.
